

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ (“සම්මේලනය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් හා වියදම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9 වගන්තියෙන් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21(අ) වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට සම්මේලනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සත්‍ය හා සාධාරණ පිළිබිඹු වන පරිදි පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සම්මේලනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමමේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමමේලනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි සමමේලනය ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය

1.4 විගණන විෂයපථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමමේලනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමමේලනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සම්මේලනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සම්මේලනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සම්මේලනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ	අදහස්	නිර්දේශය
(අ) 2023 වර්ෂයට අදාළ රුපියල් 225,000 ක වියදම සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි. එබැවින්, සමාලෝචිත වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	දැක්වීම 2023 වර්ෂයට අදාළ රු.225,000 ක ගෙවීම 2024 වර්ෂයේදී සම්මේලනය විසින් ගෙවා තිබුණි.	අදාළ 2024	සමාලෝචිත වර්ෂය සඳහා වන වියදම් පමණක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතුය.
(ආ) සම්ප්‍රදායක් ලෙස, සම්මේලනය බැංකු ප්‍රකාශන භාවිතා කරමින් එහි මුදල් පොත සකස් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉදිරිපත් නොකළ සහ උපලබ්ධි නොවූ චෙක්පත්, හඳුනා නොගත් හර සහ බැර සහ බැංකුව විසින් සිදු කරන ලද අනෙකුත් දෝෂ සම්මේලනය විසින් හඳුනාගෙන නිවැරදි කර නොතිබුණි. එබැවින්, මූල්‍ය ජර්නලයකට දක්වා ඇති රු.4,481,180 ක බැංකු ශේෂයේ නිරවද්‍යතාවය විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය.	සම්මේලනය දැනට එය නිවැරදි කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.	එය	මුදල් පොත සකස් කිරීම සඳහා නියමිත ක්‍රමවේදය හඳුන්වා දිය යුතුය.

1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු. 200,000 ක් වූ ගෙවිය යුතු ශේෂය වසර දෙකකට වැඩි කාලයක් නොපියවා පැවතුනි.	මෙම ගෙවීම අනුග්‍රාහකත්වයක් ලෙස ගිණුම්ගත කර ඇත.	මෙම ශේෂය නිරවුල් කිරීමට පියවර ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරන වලට අනුකූල නොවීම්

නීති, රීති, හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම්	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 මැයි 03 දිනැති අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි			
(i) 3 (1) (i) වගන්තිය	ලියාපදිංචි කිරීම සඳහා මෙම රෙගුලාසි ආරම්භ කළ දින සිට මාස 03ක් ඇතුළත සම්මේලනයේ ව්‍යවස්ථාව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණද, සම්මේලනය ඊට අනුකූල වී නොතිබුණි.	නව ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ස්කොෂ් හි ව්‍යවස්ථාව ඉදිරිපත් කරනු ලැබේ.	ක්‍රීඩා රෙගුලාසි අනුගමනය කළ යුතු වේ.
(ii) 3 (1) (ii) වගන්තිය	ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා සංයුක්ත සැලැස්මක් ඉදිරිපත් කර නොතිබුණි.	ශ්‍රී ලංකා ස්කොෂ් තවමත් අවුරුදු 5ක සැලැස්මක් ඉදිරිපත් කර නොමැත. ඉදිරියේදී පියවර ගනු ලැබේ.	ක්‍රීඩා රෙගුලාසි අනුගමනය කළ යුතු වේ.
(iii) 6 (1) (ii) වගන්තිය	ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සෑම මට්ටමකින්ම ස්කොෂ් ක්‍රීඩාව සංවර්ධනය කර ප්‍රවර්ධනය කළ යුතු වුවද, ඒ අනුව ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ශ්‍රී ලංකා ස්කොෂ් හි අරමුදල් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ගාල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන	ක්‍රීඩා රෙගුලාසි අනුගමනය කළ යුතු වේ.

ප්‍රදේශවල කලාපීය
සංවර්ධනයන් අපි
අත්කර ගෙන
ඇත්තෙමු.

(ආ) 1958 අංක 15 දරන සම්මේලනය විසින් වසර 5 වත්මන් සේවකයා මාස සෑම සේවකයකු සේවක අර්ථසාධක අරමුදල් පනත කට වැඩි කාලයක් සේවය 6 ක කාලයක් සඳහා වෙනුවෙන්ම සේවක අර්ථසාධක අරමුදල් ගෙවා නොතිබුණි. සඳහා සේවක අර්ථසාධක අරමුදල් ගෙවා නොතිබුණි. (අනියම්) යටතේ බඳවා ගෙන ඇත. සේවකයා වසර 5 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ස්කොෂ් යටතේ සේවයේ යෙදී නොමැත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සම්මේලනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.3,025,302 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.2,625,497 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.399,805 ක වර්ධනයක් නිරීක්ෂණය විය.මෙම වර්ධනයට අමාත්‍යාංශයෙන් ලද ප්‍රදානවල වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

පෙර වර්ෂය හා සසඳන විට, සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතයේ විශ්ලේෂණය පහත දැක්වේ

විස්තරය	2024 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා රු.	2023 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා රු.	විචලනය වාසිදායක/ (අවාසිදායක) රු.	ප්‍රතිශතය %
ආදායම්				
තරඟාවලි ආදායම්	9,807,210	4,924,954	4,882,256	100
අනුග්‍රාහක ආදායම්	1,386,000	4,184,295	(2,798,295)	66.8
අමාත්‍යාංශ ප්‍රදාන වෙනත් ආදායම්	13,066,470	512,700	12,553,770	2448
	1,356,238	2,905,624	(1,549,386)	53.3
වියදම්				
තරඟාවලි වියදම්	15,508,754	5,639,600	(9,869,154)	174.9
HP විශේෂ වැඩසටහන් ගාස්තු වෙනත් වියදම්	3,980,500	0	(3,980,500)	100
	3,101,362	4,262,477	1,161,115	27.24

සමාලෝචිත වර්ෂය තුළ ලැබුණු තරඟාවලි ආදායම රු.9,807,210 ක් වූ අතර ඒ සඳහා දරන ලද තරඟාවලි වියදම් රු.15,508,754 ක් විය. එබැවින් තරඟාවලි ආදායම වැඩි කර ගැනීම සඳහා කළමනාකරණයේ අවධානය යොමු විය යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
2024 ත්‍රිමා දින දර්ශනයට අනුව, දේශීය තරඟ 11 ක්, ජාත්‍යන්තර තරඟ 07 ක් සහ පුහුණු කඳවුරු ක්‍රියාකාරකම් 07 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ඒ අතරින් දේශීය තරඟ 07 ක්, ජාත්‍යන්තර තරඟ 05 ක් සහ පුහුණු කඳවුරු 06 ක් සැලසුම් කළ පරිදි පවත්වා නොතිබුණි.	පිළිතුරු සපයා නොමැත.	සැලසුම් කළ කාර්යන් නියමිත කාලයේදී පැවැත්වීමට කිරීමට කටයුතු කළ යුතුය.